

1. මූල්‍ය ප්‍රකාශන

1.1. මතය

ලංකා හොස්පිටල් ඩයග්නෝස්ටික්ස් (පුයිටට) ලිමිටඩ් හි ("සමාගම") 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශය, ලාභාලාභ ප්‍රකාශය, වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය සහ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

2023 දෙසැම්බර් 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්ය සාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2. මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී. ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.1 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තා කරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන වල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහ හැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම් කරන ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශන වල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශන වල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මුල්‍ය ප්‍රකාශන වල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වා ගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කතවා සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාල සීමාවන් තුළ සහ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 ලැබිය යුතු ගිණුම්

විගණන ගැටළුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023 දෙසැම්බර් 31 දිනට වෙළඳ ණයගැති ශේෂය රුපියල් 678,584,868 ක් වූ අතර 2023 දෙසැම්බර් 31 දිනට වෙළඳ ණය ගැතියන් මත ඇති වූ හානි පාඩුව රුපියල් 27,545,421 කි. රෝහලේ ණය කාල සීමාව දින 30ක් බැවින් දින 60 ඉක්මවූ ණය වටිනාකම රුපියල් 19,964,254ක් විය.	මෙම හිඟ ශේෂවලින් සිදුවිය හැකි අලාභය පියවා ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන සලසා ඇත.	ණය කාල කාල සීමාව තුළ නියමිත මුදල අයකර ගැනීමට පියවර ගත යුතුය.
(ආ) 2023 වර්ෂය තුළ ණයගැති ශේෂය රු. 5,024.446 කපා හැර ඇත. පහත නිරීක්ෂණ සිදු කරන ලදී.		
I. රසායනාගාර පරීක්ෂණ සඳහා සේවාදායකයින් දෙදෙනාගෙන් ලැබිය යුතු රුපියල් 1,634,000 ක් කපා හැර තිබූ අතර, නීතිමය ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය ලියකියවිලි නොමැතිකම සහ නියමිත මුදල කපා හැරීමට හේතු වී ඇති බව නිරීක්ෂණය විය.	2021/22 කොවිඩ් කාලසීමාව තුළ සිදුකළ ඉහළ PCR ප්‍රමාණය හේතුවෙන්, පහත සඳහන් ආයතනික ගනුදෙනුකරුවන් විසින් නිකුත් කරන ලද සමහර ගෙවීම් ඇපකරයන් දෙකෙන්ම සොයාගත නොහැකි විය. ආධාරක සොයා බැලීම් සඳහා දරන ලද සියලු උත්සාහයන් අසාර්ථක වූ පසු, ශේෂය කපා හැරීමට තීරණය විය.	ණය ගැතියන්ගෙන් අයවිය යුතු ශේෂයන් සම්බන්ධ වාර්තා සහ ලේඛන තබා ගැනීමට පියවර ගත යුතුය.
ආයතනික ගනුදෙනුකරුවන් දෙදෙනෙකුගේ බොල් ණය ප්‍රතිපාදන ශේෂය 2023 දෙසැම්බර් 31 දිනට රුපියල් 1,114,690 ක් විය. කොවිඩ් කාල සීමාව තුළ, ආයතනික සේවාදායකයා සඳහා නිකුත් කරන ලද ගෙවීම් ඇපකර සොයා ගැනීමට නොහැකිව පවතින අතර නියමිත මුදල කපා හැර ඇත. ලේඛනගත සාක්ෂි නොමැතිකම ඊට හේතුව බව නිරීක්ෂණය විය.	2021 කොවිඩ් කාලපරිච්ඡේදය තුළ සිදුකළ ඉහළ PCR ප්‍රමාණය හේතුවෙන්, පහත සඳහන් ආයතනික ගනුදෙනුකරුවන් විසින් නිකුත් කරන ලද සමහර ගෙවීම් ඇපකරයන් දෙකෙන්ම සොයාගත නොහැකි විය. ආධාරක සොයා බැලීම් සඳහා දරන ලද සියලු උත්සාහයන් අසාර්ථක වූ පසු, ශේෂය කපා හැරීමට තීරණය විය.	ණය ගැතියන්ගෙන් අයවිය යුතු ශේෂයන් සම්බන්ධ වාර්තා සහ ලේඛන තබා ගැනීමට පියවර ගත යුතුය.

III. Covid-19 සඳහා ප්‍රතිකාර කිරීම සඳහා සිදුකරන ලද පරීක්ෂණ සඳහා විදේශීය සමාගමකින් අයවිය යුතු මුදල සම්බන්ධයෙන්, දින 365 වැඩි කල්පිරී ඇති රු. 12,780,950ක් වූ මුදල රෝහල පාලනයෙන් තොර වීම නිසා අයකර ගැනීමට නොහැකි වී ඇති බව විගණනයේ දී නිරීක්ෂණය විය. වසරකට වඩා පැරණි ණයගැති ශේෂය සහ රුපියල් 3,581,382 ක් මුදල පමණක් අයකර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.	වයිනා හාබර් ඉංජිනේරින් ලිමිටඩ් සමාගමට එරෙහිව 2024 වර්ෂයේදී රුපියල් මිලියන 12.7ක නොපියවූ මුදල සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී. 2023 දෙසැම්බර් වන විට, රුපියල් මිලියන 3.5 දක්වා ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පහත සඳහන් සමාගම් සඳහා නීතිමය ක්‍රියාමාර්ග සලකා බලන ලදී.
--	--

රෝහල් බිල්පත් වල නියමිත මුදල් අයකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රුපියල් 346,020,064 ක ලාභයක් වූ අතර පෙර වර්ෂයේ අනුරූපී ලාභය රුපියල් 609,460,389 ක් විය. එබැවින් මූල්‍ය ප්‍රතිඵලයේ රු.263,440,325 ක් පිරිහීම නිරීක්ෂණය විය. පිරිහීමට ප්‍රධානතම හේතුව වන්නේ සේවා පිරිවැය රු. 117,402,192 කින් වැඩිවීම සහ ආදායම රු. 18,735,295 කින් අඩු වීමයි.

2.2 ආදායම් ප්‍රවණතා විශ්ලේෂණය

විගණන ගැටළුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා, ලංකා හොස්පිටල් ඩයග්නෝස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි මෙහෙයුම් ලාභය රුපියල් 263,440,325 ක් ලෙස 43% කින් අඩු වූ නමුත්, ස්ථාවර තැන්පතු පොලී ආදායමේ මෙහෙයුම් ආදායමේ කොටසක් නොවන රුපියල් 484,116,545 කින් ස්ථාවර තැන්පතු පොලී ආදායම වැඩි වීම හේතුවෙන් බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් 15,956,956 කින් 2.73 ක් පමණක් අඩු විය.	මූලික ව්‍යාපාර ආන්තිකය කොවිඩ් කාලසීමාවේ ඒ හා සම්බන්ධ සිදු කරන ලද ව්‍යාපාර කටයුතුවලට වඩා සාපේක්ෂව අඩු බැවින් බදු පසු ලාභයෙහි පහත වැටීම ප්‍රධාන වශයෙන් දළ ලාභාංශ ආන්තිකය අඩුවීමට හේතු වේ.	මෙහෙයුම් ලාභය අඩුවීම වැළැක්වීම සඳහා පියවර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන ගැටළුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රධාන රසායනාගාරය සමඟින්, ලංකා හොස්පිටල් ඩයග්නෝස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් දිවයින පුරා කුඩා රසායනාගාර 6ක් පවත්වාගෙන යයි. ඉහත රසායනාගාරවල තිබූ රසායනාගාර පරීක්ෂණ උපකරණ අතරින් රෝහල සතු මුළු රසායනාගාර උපකරණ 03ක් තිබී ඇත. වසර 5 ක කාලයක් සඳහා කුලී ගිවිසුමක් මත රසායනික උපකරණ සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය පදනම් කරගෙන ලබාගත් අනෙකුත් සියලුම	ප්‍රසම්පාදන කමිටු මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර මූල්‍ය ඇගයීමක් සිදු කිරීම අපගේ සම්මත ක්‍රියාවලියයි. නිදසුනක් ලෙස 2023 වර්ෂයේ සිදුකරන ලද ඇගයීමක් අමුණා ඇත.	රසායනාගාර උපකරණ මිලදී ගැනීම සඳහා පිරිවැය - ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු කිරීමට පියවර ගත යුතුය.

රසායනාගාර උපකරණ, වට්ටම් මත ගණනය කරන ලද ප්‍රතිලාභ ඇගයීමක් රසායනික උපකරණ සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය පදනම් කරගෙන රසායනාගාර උපකරණ භාවිතා කිරීම රෝහලට වඩාත් ප්‍රයෝජනවත් වේද යන්න තීරණය කිරීමට සිදු නොවීය.

(ආ) 2023 දෙසැම්බර් 31 දිනට රෝහලට අයත් සමාගම් සතු සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන 38ක් පවතින අතර, මුළු ආදායම රුපියල් මිලියන 562ක් විය. තෙවන පාර්ශ්වයන් අයත් ලියාපදිංචි මධ්‍යස්ථාන 983ක් තිබුණද ක්‍රියාකාරී මධ්‍යස්ථාන සංඛ්‍යාව 445ක් විය. බොහෝ තුන්වන පාර්ශ්වයන්ට අයත් සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන ඉඳහිට රසායනාගාර පරීක්ෂණ සඳහා සාම්පල යවන බව නිරීක්ෂණය විය. කෙසේ වෙතත්, තෙවන පාර්ශ්වයේ මධ්‍යස්ථාන 538 ක් ක්‍රියාකාරී තත්වයේ නොවීය. පසුගිය වසරට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී උපයාගත් මුළු බාහිර විකුණුම් ආදායම රුපියල් මිලියන 1950 කින් රුපියල් මිලියන 26කින් අඩුවී ඇති බව නිරීක්ෂණය විය.

බාහිර විකුණුම් පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සමාගම් සතු සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ කුඩා රසායනාගාර හරහා ජනනය කරන ලද කොවිඩ් කාල සීමාවේ අලෙවිය අඩු වීමයි.

විකුණුම් පහත වැටීම වැළැක්වීමට පියවර ගත යුතුය.

(ඇ) 2023 වර්ෂය සඳහා සමාගම් සතු සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන 82 ක තථ්‍ය ආදායම රුපියල් 561,614,488 සහ ඇස්තමේන්තුගත ආදායම රුපියල් 641, 077,714 සලකා බැලීමේදී මාස 12 න් මාස 11 ක් තම ඉලක්ක සපුරා ගෙන නොමැති බව සොයා ගන්නා ලදී. ඒ අනුව, ඇස්තමේන්තුගත ආදායමට සාපේක්ෂව සැබෑ ආදායම රුපියල් 79, 463,226 කින් හෝ සියයට 12.4 කින් අඩු වී ඇති බව නිරීක්ෂණය විය.

2023 වර්ෂයේදී සමාගම් සතු සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන 60කින් උපයාගත් මුළු ශුද්ධ ආදායම රු. මිලියන 519 ක් වූ අතර එම කාල සීමාව සඳහා අයවැය ආදායම රු. මි. න 528 කි. ඒ අනුව, ප්‍රධාන වශයෙන් ලිය සමාගම් සතු සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙතින් කොවිඩ් කාලසීමාවේ ඒ හා සම්බන්ධ කටයුතු මගින් ලද අලෙවිය අඩුවීම හේතුවෙන් වර්ෂයෙන් වර්ෂය පහත වැටීම 2% ක් විය.

ළඟා විය හැකි ඉලක්ක සකස් කළ යුතුය.